

**ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය**  
**රාජ්‍ය නොවන සහ වෙනත් ආයතන පුස්තකාල ලියාපදිංචි කිරීමේ අයදුම්පත**

1.	පුස්තකාලය			
1.1	පුස්තකාලයේ නම .....			
	පළාත	.....	දිස්ත්‍රික්කය .....	
1.2	දුරකථන අංකය .....			
1.3	අධිකාරී ආයතනයේ නම .....			
1.4	ලිපිනය .....			
	.....	.....	.....	
1.5	ආරම්භ කළ වර්ෂය .....			
2.	පුස්තකාල කාර්ය මණ්ඩලය			
2.1	පුස්තකාලය හාර නිලධාරියාගේ නම .....			
2.2	තනතුර .....			
	ගෞණිය .....	.....	.....	
2.3	අධ්‍යාපන හා වෘත්තීය සූදුසුකම් .....			
	.....	.....	.....	
2.4	කාර්ය මණ්ඩලය .....			
	.....	.....	.....	
2.5	පුස්තකාලයේ මුළු ඉඩ ප්‍රමාණය (වර්ග අඩි) .....			
2.6	ලියාපදිංචි පායක සංඛ්‍යාව .....			
2.7	අගම ඇති පුස්තකාලය හා දුර ප්‍රමාණය .....			
3.	පුස්තකාල සම්පත්			
3.1	පුස්තකාලය සතුව පවතින පුස්තකාල සම්පත්			
	පුස්තකාල ද්‍රව්‍ය	ප්‍රමාණය (දළ වශයෙන්)	පුස්තකාල ද්‍රව්‍ය	ප්‍රමාණය (දළ වශයෙන්)
	පොත්	.....	සංගහිත තැබී	.....
	විඩියෝ / කැසට්පට	.....	ගුව්‍ය දෙශ්‍ය මාධ්‍ය	.....
	අත් පිටපත්	.....	වෙනත්	.....

3.1.1. සහරා සහ පුවත්පත් පවත්වාගෙන යනු ලබන්නේ නම් ඒ පිළිබඳ විස්තර

සහරා නාමය	ප්‍රමාණය (දළ වශයෙන්)	පුවත්පත් නාමය	ප්‍රමාණය (දළ වශයෙන්)

3.2 ඔබ පුස්තකාලය සතුව විශේෂ එකතු (පරිත්‍යාග, දුර්ලභ ගුන්ථ, විශේෂ පුද්ගලයින්ගෙන් දේ) තිබේද?

ඔවුන්

නැතු

ඔවුන් නම් විස්තර දක්වන්න.

.....

.....

.....

3.3 ඔබ පුස්තකාලය සතුව අස්ථරගනීය සංස්කෘතික උරුම හා සම්බන්ධ එකතු (ICH) තිබේද?

ඔවුන්

නැතු

ඔවුන් නම් විස්තර දක්වන්න.

.....

.....

.....

3.4 පුස්තකාල සම්පත්වල විෂයය ක්ෂේත්‍ර (සාමාන්‍ය කෘති, සමාජ විද්‍යාව, ආගම , භාෂාව ආදි ලෙස)

.....

.....

4. පුස්තකාල සංවිධානය

අ. පරිග්‍රහණය කර තිබේ නම් පරිග්‍රහණ ලේඛනයට ඇතුළත් කර ඇති පොත් සංඛ්‍යාව.....

.....

ආ. වර්ගීකරණය කර තිබේද? .....

.....

ඇ. වර්ගීකරණ ක්‍රමය .....

.....

- අ. ගුන්ථ සංසරණ ක්‍රමය .....  
 ඉ. පොත් විධිමත් ලෙස රාක්ෂ ගත කර තිබේද? .....  
 ඊ. සාමාජික නාම ලේඛනයක් පවත්වාගෙන යන්නේද? ඔව් / නැත  
 උ. පුස්තකාල සම්පත් පරිගණකගත කර තිබේද? ඔව් / නැත

5. පුස්තකාල සේවා

- අ. බැහැරදීමේ සේවය   
 ආ. විමර්ශන සේවය   
 ඇ. තොරතුරු බෙදාහැරීම   
 ඇ. අන්තර්ජාල සේවා   
 ඉ. අනෙකුත් සේවා (සඳහන් කරන්න) .

.....  
 .....

6. පුස්තකාලය විවෘත කර තබන දින හා වේලාව දක්වන්න.

- අ. සතියේ සියලුම දිනවල .....  
 ආ. සඳහා සිට සිකුරාදා දක්වා .....  
 ඇ. වෙනත් .....  
 ඉ. වේලාව .....

7. පුස්තකාලය සතුව පවතින ලිඛ්‍ය උපකරණ

ප්‍රමාණය

ප්‍රමාණය

- |            |       |                  |       |
|------------|-------|------------------|-------|
| පොත් රාක්ක | ..... | සුව් කැඩිනෙවු    | ..... |
| අල්මාරි    | ..... | ප්‍රවත්පත් රාක්ක | ..... |
| මෙස        | ..... | පරිගණක යන්තු     | ..... |
| පුවු       | ..... |                  |       |

වෙනත් (සඳහන් කරන්න) .....  
.....

- පුස්තකාලයේ ඇතුළත, පුස්තකාල සම්පත් එකතුව ආදියේ සහ යම් වැඩසටහන් සිදුකර ඇත්තම ඒවායේ ජායාරූප අයදුම්පත්‍රය සමඟ ඉදිරිපත් කිරීමට කටයුතු කරන්න.

#### 8. ලියාපදිංචි කිරීම

8.1 පුස්තකාල ලියාපදිංචි කිරීමේ ගාස්තු රු. 500/= කි. සැම වර්ෂ 3කට වරක් ම ලියාපදිංචිය අලුත් කළ යුතු ය.

##### 8.2 ලියාපදිංචි ගාස්තු ගෙවීම

- මුදලින් : සතියේ දිනවල කාර්යාල වේලාවන් තුළ (පේ.ව. 9.00 සිට ප.ව. 3.00 දක්වා) මණ්ඩලයේ මුදල් අංශය වෙත මුදල් ගෙවා ලබාගත් ලදුපතක් සමග අයදුම්පත ඉදිරිපත් කළ යුතු ය.
- වෙක්පත් මගින් : “සහාපති, ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය, අංක 14, නිදහස් මාවත, කොළඹ 07” නමට ලියා ලබාගත් වෙක්පත සමග අයදුම්පත ඉදිරිපත් කළ යුතු ය.
- මහජන බැංකුව, කොළඹ පුරහල ගාබාවේ අංක 167 - 1 - 001 - 6 - 3170315 දරන ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ ගිණුමට බැරවන පරිදි ශ්‍රී ලංකාවේ ඕනෑම බැංකු ගාබාවකින් මුදල් තැන්පත් කර ලබාගත් රිසිට්පතෙහි මුල් පිටපත අයදුම්පත සමග ඉදිරිපත් කිරීම තුළින් ද ලියාපදිංචිය සිදුකළ හැකි ය.

අයතන ප්‍රධානීයාගේ නිරදේශය :

මෙම ප්‍රශ්නාවලියේ අඩංගු කරුණු නිවැරදි බව සඳහන් කරමි.

අත්සන .....  
.....

නම .....  
.....

දිනය ..... තනතුර .....  
.....

(නිල මුදාව)

ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීගේ නිර්දේශය :

..... ග්‍රාම නිලධාරී වසමේ .....

..... ලිපිනයේ

..... (පුස්තකාලයේ නම) නමින් පුස්තකාලයක් පවත්වාගෙන  
යන බවත්, ..... (ආයතනයේ නම) ඉදිරිපත් කරන  
මෙම අයදුම්පතෙහි අන්තර්ගත කරුණු නිවැරදි බවත් සහතික කරමි.

අත්සන .....  
නම .....  
දිනය .....  
තනතුර .....  
(නිල මූදාව)